

ප්‍රධාන තොරතුරු ලේඛනය

ගෙවීම් කාඩ්පත්

දිරිගැන්වීම් සහ ප්‍රවර්ධනයන් ඇතුළු මූල්‍යමය සහ අනෙකුත් වාසි

- වසර පුරා, ඔබට අද්විතීය ගනුදෙනු සඳහා සුවිශේෂී ප්‍රවේශයක් ලැබෙනු ඇත
- ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතයෙන් මුදල් අත්තිකාරම් ලබා ගැනීමේ හැකියාව
- විනාඩි 30 කින් ශේෂ හුවමාරු කිරීමේ විකල්පය
- පාරිභෝගික සේවාවන් සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂාවන් ගෙන් ලබාගැනීමේ හැකියාව
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශන පහසුකම
- පහසු බේරුම්කරණ සැලසුම්
- කලත්‍රයා/පවුලේ අය සඳහා අතිරේක කාඩ්පත් ලබාගැනීමේ පහසුකම
- ආදායම් සාක්ෂි අනුව කාඩ්පතෙහි වටිනාකම් සීමාව වැඩිකර ගත හැකිය
- කෙටි පණිවුඩ සේවාව
- ඡායාරූප කාඩ්පත් පහසුකම

නිෂ්පාදනය/සේවාව ලබා ගැනීම සඳහා ගතයුතු පියවර

- සම්පූර්ණ කළයුතු ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් අයදුම්පත ඕනෑම කාගිල්ස් බැංකු ශාඛාවකින් හෝ අලෙවි නිලධාරීන්ගෙන් ලබාගත හැකිය
- පාරිභෝගිකයාගේ ණය සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා බැංකු ශාඛාව/ විකුණුම් කාර්ය මණ්ඩලය විසින් අමතර සත්‍යාපන සාක්ෂි ඉල්ලා සිටිය හැකිය
- ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත කුරියර් සේවාවක් මගින් කාඩ්පත් අයදුම් පතෙහි සඳහන් පාරිභෝගිකයාගේ අදාළ ලිපිනයට හෝ ශාඛාවට බාරදෙනු ලැබේ
- පුද්ගලික හඳුනා ගැනීමේ අංකය :ෂෂහ* ලියාපදිංචි තැපෑලෙන් පාරිභෝගිකයා වෙත එවනු ලැබේ.
- කාඩ්පත සක්‍රිය කිරීම සඳහා 011 7 640 640 පාරිභෝගික සහාය ක්ෂණික දුරකථන අංකය අමතන්න

ප්‍රධාන නියමයන් සහ කොන්දේසි

- සියලුම ක්‍රෙඩිට් කාඩ් සකස් කිරීම සහ නිකුත් කිරීම අදාළ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමෙන් පසු, ණය ඇගයීමට යටත්ව බැංකුවේ පූර්ණ අභිමතය පරිදි සිදුකරනු ලැබේ
- අතිරේක කාඩ්පත් හිමියන්ද ඇතුළුව, වයස අවුරුදු 18 සිට 60 දක්වා ශ්‍රී ලංකාවේ පදිංචි කරුවන් සහ අන්වාසිකයින් ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගැනීමට සුදුසුකම් ලබයි
- ගෙවීමට නියමිත දිනය යනුවෙන් අදහස් වන්නේ ගිණුම් ප්‍රකාශයේ නිශ්චිතව දක්වා ඇති දිනය වන අතර, වත්මන් ශේෂය හෝ එහි කිසියම් කොටසක් හෝ ගෙවිය යුතු අවම මුදල වශයෙන් දක්වා ඇති මුදල හෝ එදින වන විට බැංකුව වෙත ගෙවිය යුතුය. නියමිත ගෙවිය යුතු දිනය, නිවාඩු දිනයක් හෝ සති අන්තයක් වන්නේ නම්, එවැනි නිවාඩු දින/සති අන්තයෙන් පසු පළමු වැඩකරන දිනය ගෙවිය යුතු නියමිත දිනය වන්නේය
- කාඩ්පත් හිමියා කාඩ්පත සහ නිකුත් කරන අතිරේක කාඩ්පත් සඳහා බැංකුව (බැංකුවේ ඉල්ලීම මත) නියමකරන වාර්ෂික ගාස්තුවක් ගෙවීමට එකඟ වේ.
- කාඩ්පත් හිමියන් මෙම කාඩ්පත ප්‍රාග්ධන ගනුදෙනු සඳහා සහ වානිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය පිණිස භාවිතා නොකළ යුතුය
- බැංකුව විසින් මෙම ගිවිසුමෙහි නියමයන් සහ කොන්දේසි කලින් කලට වෙනස් කළ හැකිය. තෛතික ප්‍රඥප්ති අවශ්‍යතා මත සිදුකෙරෙන එවැනි යම් වෙනස් කිරීමක් පිළිබඳව බැංකුව විසින් ලිඛිතව හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයන් මගින් කාඩ්පත් හිමියාට දැනුම් දිය යුතුය. එවැනි වෙනස්කම් සියලුම නොගෙවන ලද මූල්‍ය ගාස්තු, ගාස්තු, මුදල් අත්තිකාරම්, පිරිවැය සහ කාඩ්පත් ගනුදෙනු සඳහා අදාළ වේ.
- බැංකුව විසින් වරින් වර තීරණය කරන අනුපාතයන්ට අදාළ පරිදි ගාස්තු සහ අයකිරීම් බැංකුවට ගෙවීමට කාඩ්පත් හිමියා එකඟ වේ.
- වැඩි විස්තර සඳහා:
- <https://www.cargillsbank.com/wp-content/uploads/2024/04/Credit-Card-Terms-and-Conditions-5.pdf>
- <https://www.cargillsbank.com/wp-content/uploads/2024/04/T-C-E-1.pdf> වෙබ් අඩවි වෙත යොමු වන්න

පැමිණිලි මෙහෙයවීමේ ක්‍රියාපටිපාටිය

- පාරිභෝගිකයින්ට පහත සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය කර පැමිණිලි ඉදිරිපත් කළ හැකිය:
- ශාඛා කළමනාකරු හෝ සම්බන්ධතා කළමනාකරු සම්බන්ධ කර ගැනීමෙන්
- 011 7 640 740 දුරකථන මාර්ග ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හරහා
- merchant.service@cargillsbank.com ලිපිනයට විද්‍යුත් තැපෑලෙන්

කාඩ්පත් ගාස්තු මාර්ගෝපදේශ

- ඩෙබිට් කාඩ් : <https://www.cargillsbank.com/wp-content/uploads/2018/03/CARGILLS-BANK-SHOPPING-DEBIT-CARD-3.pdf>
- ක්‍රෙඩිට් කාඩ් : <https://www.cargillsbank.com/rates-and-charges/credit-card-tarif/>